



ප්‍රවෘත්ති නිවේදනය PRESS RELEASE

සෞඛ්‍ය අමාත්‍යාංශය | சுகாதார அமைச்சு | Ministry of Health

Telephone Office: 2671181 / Gen: 2694033 / 2669192 / 2675011 / 2675449 / Fax: 2689540

2021.08.25

ප්‍රධාන කතෘ - පුවත්පත්
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ -ගුවන්විදුලි / රූපවාහිනී
සංස්කාරක වෙබ් පුවත්,

ජපන් රජය හා යුනිසෙෆ් එක්ව මෙරට එන්නත්කරණ ක්‍රියාවලියට උපකරණ තොගයක් පරිත්‍යාග කරයි.

මෙරට සිදු කරන එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත් හා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයාගේ සහ යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාගේ ප්‍රසාදයට ලක් වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙල ජගත් පැසසුමට ලක්වෙමින් තිබෙන බව ඔවුහු පෙන්වා දුන්හ. “කොවිඩ්” වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ යුනිසෙෆ් සංවිධානය සහ ජපන් තානාපති කාර්යාලය එක්ව මෙරට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී මේ බැව් ප්‍රකාශ විය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම පරිත්‍යාග තොගය නිල වශයෙන් අද(25) දහවල් භාරදෙනු ලැබීය.මේ යටතේ, එන්නත් ප්‍රවාහන මෙවලම් 750 ක්,එන්නත් බහාලුම් ශීත පෙට්ටි 300 ක්,ශීතදාම ආරක්ෂක ශීතකරණ 100 ක්,සාර්ථක එන්නත් කළමනාකරණ ආවේණිකය සඳහා භාවිතා කිරීමට ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් තොගයක්ද භාර දෙනු ලැබීය.

ජපන් රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 16.2 ක පමණ මුදලක් වැය කර ඇතැයිද ඉදිරියේදීද මෙරට සෞඛ්‍ය සේවාව සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා පැවසීය.මෙරට සෞඛ්‍ය සේවාව නගාසිටුවීම සඳහා දිගු කලක සිට ජපානය සහයෝගය ලබාදෙන බවද පවතින කොවිඩ් මර්දනයේදී එම සහයෝගය වඩාත් ඉහළ මට්ටමින් වර්තමානයේ ලබා දෙන බවද සුගියාමා අකිරා මහතා මෙහිදී කීය. කොවිඩ් මර්දනයේදී ජපානය ගෙන යන වැඩපිළිවෙල හා සම්බන්ධ දැනුම හා තොරතුරු මෙන්ම මෙරට කොවිඩ් මර්දන ක්‍රියාවලිය හා සම්බන්ධ දැනුම හා තොරතුරු හුවමාරු කර ගැනීම දෙරටටම ප්‍රායෝගිකව වැදගත් වනු ඇතැයිද ජපන් තානාපතිවරයා මෙහිදී කීය.

ජනාධිපති අමාත්‍යවරයාව සිටියදී මෙරට රූපවාහිනී ඩිජිටල්කරණය සඳහා වන වැඩසටහනට කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ලද සහයෝගය මෙහිදී ජපන් තානාපතිවරයාගේ පැසසුමට ලක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ඉල්ලීමක් මත ඇස්ට්‍රොසෙනිකා දෙවන මාත්‍රාව මෙරටට පරිත්‍යාග කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන බවත් ඉදිරියටත් එවැනි සහයක් ජපානයෙන් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ,අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කෝග් යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් , ජපන් තානාපති කාර්යාල නිලධාරීන් සහ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දික පොල්කොටුව
ගරු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් - 0714161168 / 0777270026
සෞඛ්‍ය අමාත්‍යාංශය